



18. උත්සව ගාලා / තගර ගාලා / ප්‍රජා ගාලා (ආදී දේපල) කුලියට දීම - ගැලීම් සටහන





18. උත්සව ගාලා / නගර ගාලා / ප්‍රජා ගාලා (ආදී දේපල) කුලියට දීම

1. හැඳින්වීම

පලාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනතාවගේ පොදු විනෝදය, උත්සව හෝ සම්භාෂණ පැවැත්වීමට පහසුකම් සැපයීම පිණිස ජනතාවට සැපයීය හැකි පොදු උපයෝගී සේවාවක් වශයෙන් යොදා ගත හැකි ගාලා ඇති කර පවත්වා ගෙන යාම සිදු කරනු ලැබේ.

2. තීතිමය අධිකාරය

- (අ) 252 වන අධිකාරය වන මහා නගර සහා ආභාපනතේ 40 (1) (d) (iv);
- (ආ) 255 අධිකාරය වන නගර සහා ආභාපනතේ 35 (ඉ) ජ්‍යෙදය;
- (ඇ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සහා පනතේ 108 වන වගන්තියේ (ඉ) ජ්‍යෙදය.

3. සුදුසුකම්

කිසියම් උත්සව හෝ සම්භාෂණ හෝ විනෝද කාර්යයක් කිරීමට අවශ්‍ය තැනැත්තන් මේ සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත.

4. ගාස්තුව

පලාත් පාලන ආයතනය විසින් කළ තීරණය කරනු ලබන ගාස්තුවක් සහ රජය විසින් කළ නියම කරනු ලබන බදු සහ ආපසු ගෙවනු ලැබිය හැකි ගාස්තුවක් ඒ පලාත් පාලන ආයතනයට ගෙවිය යුතු ය.

5. ඉදිරිපත් කළ යුතු ලේඛන

මෙහි ඇමුණුමෙහි දැක්වෙන ඉල්ලුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය. ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර ඇමුණුම අවසානයේ ඇති උපදෙස් හොඳින් අවබෝධ කර ගැනීම සුදුසු ය.

6. පටිපාටිය.

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
අන්තර්ජාලය ඔස්සේ හෝ පෙරවු කාර්යාලයට පැමිණ ගාලාවේ පොරොත්තු ලේඛනය පරික්ෂා කර තමන්ට අවශ්‍ය දිනයක ගාලාවේ කුලියට ගත හැකි ද යන්න දැන ගැනීම		ඉල්ලුම්කරු
පොරොත්තු ලේඛනය අනුව ඉඩකඩ ඇති දිනයක ගාලාව කුලියට ගැනීමට කැමුත්ත දක්වන්නේ නම්, අන්තර්ජාලය ඔස්සේ හෝ පෙරවු කාර්යාලයට පැමිණ ලබා ගත් ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර භාර දීම		ඉල්ලුම්කරු
ඉල්ලුම් පත්‍රය සමඟ ගාස්තු භාර ගෙන ලදු පත්‍ර භා පසු විපරම් අංකයක් නිකුත් කිරීම සහ සේවාව සපයන ලෙස ගාලාව භාර නිලධාරීට අවසර පත්‍රයේ පිටපත යොමු කිරීම	ඉල්ලුම් පත්‍රය ලැබුණු වහාම	පෙරවු කාර්යාල නිලධාරී
අය කර ගත් ගාස්තුව සහ ආරක්ෂිත ඇප තැන්පත් මුදල තැන්පත් ගිණුමේ තැන්පත් කිරීම	මුදල් භාර ගත් වහාම	පෙරවු කාර්යාල නිලධාරී
ගාලාව ඉල්ලා ඇති කාර්යයට යොදා ගැනීම	වෙන් කර ගත් දිනයේ	ඉල්ලුම්කරු

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
කාර්යය අවසන් වීමෙන් පසුව ගාලාව, ගාලාව භාර නිලධාරිට භාර දීම	වෙන් කර ගත් කාර්ය අවසන් වූ වහාම	ඉල්ලුමිකරු
ගාලාව භාර ගැනීමේදී ගාලාවට හෝ එහි සවි කිරීමෙන් යම් අලාභයක් හෝ භානියක් සිදු වී තිබේ ද තැනි ද යන්න පරික්ෂා කර බලා ගාලාව භාර ගැනීම සහ ඒ පිළිබඳ ව විෂය භාර නිලධාරිට වාර්තා කිරීම	වෙන් කර ගත් කාර්ය අවසන් වූ වහාම	ගාලාව භාර නිලධාරි
කිසියම් අලාභයක් සිදු වී ඇති විට, එම අලාභය ගණන් බැලීමෙන් පසු ආරක්ෂිත ඇප තැන්පත්ව ගෙවීම සලකා බලනු ලබන බව ඉල්ලුමිකරුට දැනුම් දීම	ගාලාව භාර ගත් වහාම	ගාලාව භාර නිලධාරි
කිසියම් අලාභයක් සිදු වී ඇති විට, එම අලාභය තක්සේරු කර වාර්තාවක් ලබා දෙන ලෙස තාක්ෂණ නිලධාරීගෙන් ඉල්ලා සිටීම	ගාලාව භාර නිලධාරීගේ වාර්තාව ලැබුණු වහාම	විෂය භාර නිලධාරි
සිදු වී ඇති අලාභයේ වටිනාකම තක්සේරු කර විෂය භාර නිලධාරි වෙත වාර්තා කිරීම	විෂය භාර නිලධාරීගේ වාර්තාව ලැබී දිනක් ඇතුළත	තාක්ෂණ නිලධාරි
අලාභයක් වී තැන්තම්, ආරක්ෂිත ඇප තැන්පත්ව ආපසු ගෙවීමට හෝ අලාභයක් වී අත්තම්, ඒ අලාභය ආරක්ෂිත ඇප මුදලන් අය කර ගෙන ඉතිරි මුදලක් වේ නම් ඒ මුදල ඉල්ලා සිටීමෙන් අනතුරුව ආපසු ගෙවීමට ත්‍රියා කිරීම හෝ අලාභයේ වටිනාකම ආරක්ෂිත ඇප මුදල ප්‍රමාණවත් නොවන විට, තවදුරටත් අය විය යුතු මුදල සහාවට ගෙවන ලෙස ඉල්ලුමිකරුට දැනුම් දීම	ඉතිරි මුදල ඉල්ලා සිටීමෙන් පසු ව	විෂය භාර නිලධාරි
අලාභයක් සිදු වී තැනි විට තැන්පත් මුදල ලබා ගැනීමට ඉල්ලීම හෝ අලාභයක් සිදු වී ඇති විට තවදුරටත් ගෙවීය යුතු මුදල ගෙවීම	නියම කළ දිනයේ හෝ ඊට පෙර	ඉල්ලුමිකරු
ආපසු ගෙවන මුදලට අදාළ වෙක්පත ඉල්ලුමිකරුට යොමු කිරීම හෝ තවදුරටත් අය විය යුතු මුදල අය කර ගෙන ලදුපතක් නිකුත් කිරීම	ඉල්ලුමිකරු පැමිණී පසුව	විෂය භාර නිලධාරි / පෙරවු කාර්යාල නිලධාරි
ගිණුම් පියවීම	තවදුරටත් කළ යුතු ගෙවීම කිරීමෙන් පසුව	විෂය භාර නිලධාරි / පෙරවු කාර්යාල නිලධාරි

7. සිදු වී ඇති අලාභය පියවා ගැනීමට තැන්පත් මුදල ප්‍රමාණවත් නො වන විට -

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
තැන්පත් මුදලේ වටිනාකම ඉක්ම වූ මුදල් ප්‍රමාණය සහාවේ තැන්පත් කරන ලෙස ඉල්ලුමිකරුට ලිඛිත ව දැන්වීම	ගාලාව භාර නිලධාරි ගේ වාර්තාව ලැබුණු දිනයේ ම	විෂය භාර නිලධාරි
අතිරේක මුදල අය කර ගෙන ලදුපතක් නිකුත් කිරීම	ලිඛිත දැන්වීම කර දින භතක් ඇතුළත	පෙරවු කාර්යාල නිලධාරි
අතිරේක මුදල ගෙවීම පැහැර තැනි විටක සිහි කැඳවීම කිරීම	ලිඛිත දැන්වීම කර දින භතකට පසුව	විෂය භාර නිලධාරි

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
සිහි කැඳවීම අනුව මූදල් ගෙවීම තවදුරටත් පැහැර හැර ඇත් නම්, ඒ පිළිබඳ ව මහේස්ත්‍රාත් වෙත වාර්තා කරමින් අදාළ මූදල අය කර දෙන ලෙස ඉල්ලීම නාගරික කොමිෂන්ගේ / ලේකම්ගේ අන්සන් ලබාගෙන තාක්ෂණ නිලධාරිට හාර දීම	සිහි කැඳවීමේ දින සිට දින භතකට පසුව	විෂය භාර නිලධාරී
අදාළ ඉල්ලීම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඒ දත්ත නඩු ලේඛනයේ සටහන් කිරීම	ඉල්ලීමේ ලේඛන තමන් වෙත ලැබුණු වහාම	තාක්ෂණ නිලධාරී
අදාළ මූදල ද්‍රව්‍යක් වශයෙන් නියම කිරීමේ නියෝගය නිකුත් කිරීම	අදාළ නඩු දිනයේදී	මහේස්ත්‍රාත්
මූදල අය කර ගැනීම සහ ලදුපතක් නිකුත් කිරීම	අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ම	තාක්ෂණ නිලධාරීගේ අධික්ෂණය යටතේ නම් කළ නිලධරයා
අය කර ගන් ගාස්තුව පිළිබඳ තොරතුරු විෂය භාර නිලධාරිට වාර්තා කර අධිකරණ තීන්දුව නඩු ලේඛනයේ සටහන් කිරීම	එදින ම	තාක්ෂණ නිලධාරී
අය කර ගන් ගාස්තුව අදාළ වැය ශීර්ෂයට බැර කිරීම	ආදායම් පරීක්ෂකගේ වාර්තාව ලැබුණු දින සිට දින 2 ක් ඇතුළත	විෂය භාර නිලධාරී

..... සභාව.

උත්සව / තගර / ප්‍රජා ගාලා කුලියට ලබා ගැනීමේ සඳහා වූ ඉල්ලුම් පත්‍රය
(ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර ගාලා කුලියට දීමේ කොන්දේසි භාදින් කියවා අවබෝධ කර ගන්න)

1. ඉල්ලුම්කරුගේ සම්පූර්ණ නම :
2. හැඳුනුම්පත් අංකය : (පරික්ෂා කිරීම සඳහා මුල් පිටපත අවශ්‍ය වේ)
3. ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය :
4. ර් - මේල් ලිපිනය :
5. තැපැල් ලිපිනය :
6. අවශ්‍ය කරන දිනය : 20 දින
7. අවශ්‍ය වේලාව: පෙ.ව. / ප.ව. සිට පෙ.ව. / ප.ව. දක්වා
8. උත්සවයේ පූර්ව සූදානම් විම සඳහා කලින් දිනය වෙන් කිරීම අවශ්‍ය වන්නේ ද? : ඔව් / නැත
9. එසේ නම් අවශ්‍ය වේලාව: පෙ.ව. / ප.ව. සිට පෙ.ව. / ප.ව. දක්වා
10. අවශ්‍ය කරන වෙනත් පහසුකම්:
 - (ආ) ව්‍යුත් සම්කරණ පහසුකම් - ඔව් / නැත
 - (ඇ) ගබඩ විකාශන පහසුකම් - ඔව් / නැත
 - (ඇ) අවශ්‍ය කරන පූර්ව සංඛ්‍යාව -
 - (ඇ) වෙනත්

11. උත්සව කාරණය: (කෙටියෙන් සඳහන් කරන්න)

කරුණාකර ගාලාව මා වෙනුවෙන් වෙන් කර දෙන්න. මා විසින් කුලියට ලබාගන්නා ගාලාව නියමිත වේලාවට ආපසු භාර දිය නො තැකි වුව භාවන් ඒ ප්‍රමාදය සඳහා වන ගාස්තුව සහ / හෝ ගාලාවට හෝ එහි කිසියම් සහ කිරීමකට හෝ ගාලාවේ කිසියම් කොටසකට හෝ කිසියම් ගෘහ භාෂ්‍යකාට සිදු වන භානියක් හෝ අලාභයක් ම විසින් සභාවේ තැන්පත් කරනු ලබන ආපසු ගෙවනු ලැබිය තැකි තැන්පත් මුදලෙන් අඩු කර ගැනීමට මාගේ කැමැත්ත මෙයින් ප්‍රකාශ කරනු ලැබේ. සිදු වී ඇති භානිය හෝ අලාභය පියවා ගැනීමට තැන්පත් මුදල ප්‍රමාණවත් නො වන්නේ නම්, තවදුරටත් ගෙවිය යුතු භානි හෝ අලාභ ප්‍රතිපූරණ මුදල, ම විසින් ගෙවීමට මා බැඳී සිටින බව මා දන්නා බවත් එසේ ගෙවනු ලබන බවත් ප්‍රකාශ කර සිටිමි.

දිනය: 20

ඉල්ලුම්කරුගේ අත්සන.

ගාලාව හාර නිලධාරී,
..... ගාලාව.


අවසර පත්‍ර අංකය:

ගාලාව වෙන් කිරීමේ අවසර පත්‍රය

අ. ඉල්ලුම්කරුගේ නම	-
ආ. ජාතික හැඳුනුම් පත්‍ර අංකය	-
ඇ. දුරකථන අංකය	-
ඈ. ගාලාව වෙන් කළ දිනය හෝ දින	- 20 දින සිට 20 දින දක්වා
ඉ. ගාලාව වෙන් කළ කාරණය	-
ඊ. අය කළ ගාස්තුව:	- රු.....
ඊ. ලදුපත් අංකය:	- දිනය: 20

නියමිත දිනයේ / දිනවල ඉහත නම් සඳහන් අයට ඉල්ලා ඇති කාර්යය සඳහා ගාලාව පරිහරණයට ඉඩ ලබා දෙන්න. කාර්ය අවසන් විමෙන් පසුව ගාලාවට හෝ එහි වෙනත් දේපළවලට කිසියම් අලාභයක් සිදු වී තිබේ ද යන්න පරික්ෂා කර තහවුරු කර ගැනීමෙන් පසුව ගාලාව හාර ගෙන එදින ම එම තොරතුරු මේ සමග ඇති ආකෘතියේ වාර්තා කරන්න.

දිනය: 20



පෙරවු කාර්යාල නිලධාරී
නාගරික කොමිෂන් / සභාපති වෙනුවට
(නිල මූලාව තබන්න)

පිටපත: ඉල්ලුම්කරුට - ගාලාවට කිසියම් අලාභයක් හෝ හානියක් සිදු වී ඇති විට, ආරක්ෂිත ඇප තැන්පත් මුදලෙන් එම අලාභය අය කර ගනු ලබන බව සහ එම තැන්පත් ප්‍රමාණවත් තොවන්නේ නම්, එසේ ප්‍රමාණවත් තොවන මුදල ඔබ විසින් සහාවට ගෙවිය යුතු බව කරුණාවෙන් සලකන්න.

විෂය භාර නිලධාරී,

ඉහත වෙන් කිරීමට අදාළ කාර්යය අවසන් වීමෙන් අනතුරුව ගාලාව භාර ගතිමි.

- @ ශාලාවට කිසිදු අලාභයක් සිදු වී තැන.
 - @ පහත සඳහන් අලාභ සිදු වී ඇත.

ଦିନାୟ: 20

କାଳାବ ଖାର ନିଲଦାର

గණකාධිකාරී / ලේකම්,

1. කාර්යය අවසානයේ පහත සඳහන් පරිදි අය කර ගත යුතු වන අලාභ සිදු වී ඇති බව වාර්තා කරමි.

විස්තරය	මුදල	මුදල
(ආ) අලාභ භානි වෙනුවෙන් සහ ප්‍රමාදය වෙනුවෙන් අය කළ සිතු මුදල:		
i. සිදු වී ඇති අලාභය:		
* අලාභය 1 -	රු.	
* අලාභය 2 -	රු.	
* අලාභය 3 -	රු.	
* අලාභය 4 -	රු.	
ii. ආපසු භාර දීමට සිදු වූ ප්‍රමාදය (පැය . . .) ගාස්තු	රු.	
iii. රජය විසින් නියම කළ බද්ද (1)	රු.	
iv. රජය විසින් නියම කළ බද්ද (2)	රු. +	
(ඇ) අය කර ගත සිතු මුළු මුදල	රු.	

ଦିନାୟ: 20

ବାକ୍ସନ ନିଲଦାର

----- මෙම පිටුව සහ උපදෙස් කොටස වෙන් කර ඉල්ලුම්කරුට හාර දීමට -----

ඉල්ලුම්කරුට පිටපත

ගාලාව හාර නිලධාරී,

අවසර පත්‍ර අංකය:

..... ගාලාව.

ගාලාව වෙන් කිරීමේ අවසර පත්‍රය

අ. ඉල්ලුම්කරුගේ නම	-
ආ. ජාතික හැඳුනුම් පත්‍ර අංකය	-
ඇ. දුරකථන අංකය	-
ඈ. ගාලාව වෙන් කළ දිනය හෝ දින	- 20 දින සිට 20 දින දක්වා
ඉ. ගාලාව වෙන් කළ කාරණය	-
ඊ. අය කළ ගාස්තුව:	- රු.....
උ. ලදුපත් අංකය:	- දිනය: 20


නියමිත දිනයේ / දිනවල ඉහත නම් සඳහන් අයට ඉල්ලා ඇති කාර්යය සඳහා ගාලාව පරිහරණයට ඉඩ ලබා දෙන්න. කාර්ය අවසන් විමෙන් පසුව ගාලාවට හෝ එහි වෙනත් දේපළවලට කිසියම් අලාභයක් සිදු වී තිබේ ද යන්න පරික්ෂා කර තහවුරු කර ගැනීමෙන් පසුව ගාලාව හාර ගෙන එදින ම එම තොරතුරු මේ සමග ඇති ආකෘතියේ වාර්තා කරන්න.

දිනය: 20

පෙරවු කාර්යාල නිලධාරී

නාගරික කොමිෂන් / සභාපති වෙනුවට

(නිල මූද්‍රාව තබන්න)



පිටපත: ඉල්ලුම්කරුට - ගාලාවට කිසියම් අලාභයක් හෝ භානියක් සිදු වී ඇති විට, ආරක්ෂිත ඇප තැන්පත් මුදලෙන් එම අලාභය අය කර ගනු ලබන බව සහ එම තැන්පතුව ප්‍රමාණවත් නොවන්නේ නම්, එසේ ප්‍රමාණවත් නොවන මුදල ඔබ විසින් සභාවට ගෙවිය යුතු බව කරුණාවෙන් සලකන්න.

ගාලා කුලියට ලබා දීමේ කොන්දේසි.

1. සහාව සතු කුලියට දිය හැකි ගාලා ලබා දීම ඒ සඳහා වන ඉල්ලුම් පත් ලැබෙන අනුපිළිවෙළ අනුව පමණක් සිදු කරනු ලැබේ. කිසිදු අවස්ථාවක, ඒ අනුපිළිවෙළ වෙනස් කිරීමක් කරනු නො ලැබේ.
 2. (අ) ගාලාව කුලියට දීමේ දී අය කරනු ලබන දෙනික ගාස්තුව සහ එක් එක් වර්ගයේ සේවා සඳහා අය කරනු ලබන ආපසු ගෙවනු ලැබිය හැකි තැන්පත් මුදල් පහත පරිදි වේ. ගාලාව කුලියට ලබා ගැනීමට පෙර ආපසු ගෙවනු ලැබිය හැකි තැන්පත් මුදල් ප්‍රමාණය සහ කුලී මුදල් ප්‍රමාණය කළින් ගෙවා ගාලාව වෙන් කරවා ගත යුතු ය.
 - (ආ) ගාලාව ආපසු භාර දීමට නියමිත වේලාව පසු වුව හොත් එසේ පසු වන එක් එක් පැයක කාලය වෙනුවෙන් රුපියල් කා ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලැබේ.
 - (ඇ) ගාලාවට හෝ එහි කිසියම් කොටසකට හෝ කිසියම් උපකරණයකට හෝ භානියක් හෝ අලාභයක් සිදු වී නොමැති නම්, ගාලාව ආපසු සහාවට නිධස් කර දීමෙන් පසුව, සේවාව ලබාගත් දින සිට ලිත් වර්ෂයක් ගත වීමට පෙර ආපසු ඉල්ලා සිටි අවස්ථාවේ දී ඉල්ලුම්කරුට ඒ මුදල ගෙවනු ඇත.
 - (ඇ) ඉහත පරිදි කිසියම් භානියක් හෝ අලාභයක් සිදු වී ඇති නම්, ඒ භානියේ හෝ අලාභයේ ප්‍රමාණය පියවා ගැනීම වෙනුවෙන් ගණන් බලනු ලබන මුදලක් ඉල්ලුම්කරු විසින් තැන්පත් කරනු ලැබූ ආපසු ගෙවනු ලැබිය හැකි තැන්පත් මුදලන් අඩු කර ගනු ලබන අතර එයින් යම් ඉතිරියක් වේ නම්, ගාලාව නිධස් කර දීමෙන් පසුව, සේවාව ලබාගත් දින සිට වර්ෂයක් ගත වීමට පෙර ආපසු ඉල්ලා සිටි අවස්ථාවේ දී ඉල්ලුම්කරුට ඒ මුදල ගෙවනු ඇත.
 - (ඉ) ඉහත පරිදි කිසියම් භානියක් හෝ අලාභයක් සිදු වී ඇති නම්, ඒ භානියේ හෝ අලාභයේ ප්‍රමාණය පියවා ගැනීම වෙනුවෙන් ගණන් බලනු ලබන මුදල, ඉල්ලුම්කරු විසින් තැන්පත් කරනු ලැබූ ආපසු ගෙවනු ලැබිය හැකි තැන්පත් මුදලට වඩා වැඩි වන්නේ නම්, එසේ වැඩි වන මුදල ඉල්ලුම්කරු විසින් සහාවට ගෙවිය යුතු ය. තවද, එසේ වැඩි වන මුදල සහාවට ගෙවීමට ඉල්ලුම්කරු අධ්‍යාපනයක් වන්නේ නම්, ඒ මුදල අය කර ගැනීමට ඉල්ලුම්කරුට විරුද්ධව අධිකරණ ක්‍රියා මාරුග ගැනීමට සිදු වන බවත්, එසේ ඉල්ලුම්කරු රේට යටත් වන බව ඉහත ඉල්ලුම් පත්‍රයට අන්සන් තැබීමෙන් ම ඉල්ලුම්කරු විසින් පිළිගෙන ඇති බවට සලකනු ලැබේ.
 - (ඊ) විස්තරය
- | දෙනික | එක් ඒකකයකට |
|-----------------|-------------------------------------|
| ගාස්තුව
(ර.) | ආපසු ගෙවනු ලබන
තැන්පත් මුදල (ර.) |
- | | | |
|---|-------|-------|
| (i) ගාලාව (වායු සමනය සමග) | | |
| (ii) ගාලාව (වායු සමනය නැතිව) | | |
| (iii) පුරව සූදානම සඳහා ගාලාව (වායු සමනය සමග) | | |
| (iv) පුරව සූදානම සඳහා ගාලාව (වායු සමනය නැතිව) | | |
3. ඉහත ගාස්තුවලට අමතරව රජය විසින් කළ නියම කරනු ලබන බදු මුදල ද ගෙවිය යුතු ය.
 4. ඉල්ලුම්කරුගේ ඉල්ලීම ඉටු කළ යුතු දිනය වෙනුවෙන් වෙනත් ඉල්ලුම්කරුවකු විසින් සේවාව වෙන් කර ගෙන ඇත්තාම් පසුව කෙරෙන ඉල්ලුම්කරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.
 5. කිසියම් නො වැළැක්විය හැකි හේතුවක් නිසා ඉල්ලුම්කරුගේ ඉල්ලීම ඉටු කිරීමට සහාවට නො හැකි වුව හොත් විකල්ප ක්‍රියාමාරුගයක් ගැනීමට ක්‍රියා කරනු ලබන අතර, එසේ කිරීමට ද නො හැකි වුව හොත් අය කළ මුදල ආපසු ගෙවනු ලබන අතර, රේට අතිරේක ව කිසිදු වන්දියක් හෝ අලාභයක් ගෙවීමට පළාත් පාලන ආයතනය බැඳී තැත.
 6. උත්සවය පැවැත්වෙන අතරතුර දී හෝ පුරව සූදානම වීමේ කාලය අතරතුර විදුලි බලය විසන්ධි වීම වැනි පාලනය කළ නො හැකි යම් හේතුවක් මත සිදු වන අපහසුතා පිළිබඳ ව පළාත් පාලන ආයතනය වගකීමට බැඳී තැත
 7. ඉල්ලුම්කරු විසින් ගාලාව කළින් වෙන් කරවා ගෙන තිබිය දී යම් පසු අවස්ථාවක, වෙන් කරවා ගැනීම අවලංග කිරීමට ඔහු ක්‍රියා කරනු ලබන්නේ නම් ඒ සඳහා පරිපාලන ගාස්තු වශයෙන් රුපියල් මුදලක් අඩු කර ගනු ලැබේ.